

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

(අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති 02 ක් සඳහා වැය කළ එකතුව රු.1,237,905 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබුණු ශේෂ පත්‍රයේ දැක්වෙන ගිණුම් ශේෂ 05 කට අදාළ උපයෝගී ලේඛන හා උප ලේඛනවල සඳහන් ශේෂය සමඟ සැසඳීමේ දී එකතුව රු.31,240,168 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	ශේෂ නිරවුල් කිරීම සඳහා පත් කර ඇති කමිටු වාර්තා ලබා දීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව.	ගිණුම් ශේෂ නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.3,400,584 ක වත්කම් විෂයකට අදාළව ලේඛන, උපලේඛන හා ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ශේෂ නිරවුල් කිරීම සඳහා පත් කර ඇති කමිටු වාර්තා ලබා දීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව.	ගිණුම් ශේෂ උපලේඛන සමඟ සැසඳිය යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි
ආදියට යොමුව

අනුකූල නොවීම

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) පාර්ලිමේන්තු පනත්

1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 21 වගන්තිය සංශෝධිත විධි විධාන 2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පලකළ සැලසුම් හා ගොඩනැගිලි නියෝග / රෙගුලාසි VI කොටස 83 වගන්තිය

2020 – 2024 කාලය තුළ අනුමත කළ සංවර්ධන බලපත්‍ර 317 කට අදාළව අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.

සංවර්ධන බලපත්‍ර අයදුම්කරුවන් ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති බව.

ඉදිකිරීම් අවසන් කළ ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

මු.රෙ. 571(3)

2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ රු.7,240,115 ක කාලය ඉකුත් වූ තැන්පත් 150ක් නිරවුල් කර නොතිබුණි.

පරීක්ෂා කිරීම් සිදු කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කරමින් පවතින බව.

සිදු කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.32,209,133 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.16,404,940 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(I) වරිපනම් හා බදු	6,013,000	5,574,977	5,176,347	1,318,854	2,000,000	1,927,067	1,392,673	920,224	
(II) කුලී	8,195,056	10,578,582	10,269,952	443,804	4,881,000	4,647,488	4,247,092	135,174	
(III) බලපත්‍ර ගාස්තු	2,711,000	3,131,457	3,130,457	1,000	4,450,000	5,141,032	5,141,032	-	
(IV) වෙනත් ආදායම්	45,296,000	46,845,406	23,758,702	45,183,866	46,866,000	28,611,276	8,630,923	22,097,162	
එකතුව	62,215,056	66,130,422	42,335,458	46,947,524	58,197,000	40,326,863	19,411,720	23,152,560	

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වරිපනම් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.937,761 ක වරිපනම් හිඟයක් පැවතුණි. ඉන් ඒකකයක් රු.2,000 ට වැඩි ඒකක 122 කින් රු. 627,827 ක හිඟ ශේෂය 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 ප්‍රකාරව කටයුතු කර අය කර නොතිබුණි.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දේවහුව දඩුබැඳිරුප්ප ලේක්විච් සිටි නමැති අක්කර 01 යි රුඩ් 03 යි පර්චස් 31.2 ක ඉඩම කැබලි 19 කට අනුබෙදුම් කර ඉන් කැබලි 07 ක් සමාලෝචිත වර්ෂය තුළ අලෙවි කර තිබුණ ද, ඒ සඳහා සියයට එකක බදු හා අනු බෙදුමට අදාළ අනුමැතිය ලබා ගෙන නොතිබුණි.	සිදු කර ඇති ඉදිකිරීම් සඳහා සැලසුම් ගාස්තු අය කිරීමටත් මිල ගණන් ඉදිරිපත් කර ඇති ඉඩම් කට්ටිවල තක්සේරු වාර්තා ලබා ගෙන සියයට එකක ගාස්තු අය කිරීමටත් කටයුතු කරන බව.	අලෙවිය මත බදු අය කළ යුතු අතර අනුමැතිය ලබා නොගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කළ යුතුය.

(ආ)	තොලබුගහ මුල්ලේපිටියහේන නමැති අක්කර 5 යි පර්චස් 37 කින් සමන්විත ඉඩම අනුබද්ධම් කිරීමේ දී පරිසර අධිකාරිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ හා ප්‍රාදේශීය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර අදාළ ඉඩම අනුමැතියකින් තොරව 2018 වර්ෂයේ දී අනුබද්ධම්කර ඉඩම් කොටස් අලෙවි කර තිබුණි. මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
-----	--	---	---

3.2 නිෂ්කාර්ය හා ඌන උපයෝජිත දේපල පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 වර්ෂයේ දී රු.9,707,455 ක ප්‍රතිපාදන මත ඉදිකරන ලද නව සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය භාවිතයට නොගෙන ඌන උපයෝජිතව තිබුණි.	2025 වර්ෂයේ දී ගොඩනැගිල්ලේ වහලය ඉදි කිරීමෙන් පසු භාවිතයට ගැනීමට කටයුතු කරන බව.	ගොඩනැගිලි අරමුණුගත කාර්යයට යොදවා ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව විසින් පරිහරණය කරනු ලබන සුසාන භූමි 58 ක්, ඉඩම් හා ගොඩනැගිලි 42ක් පොදු කටයුතු සඳහා සභාව වෙත ලැබී ඇති ඉඩම් කොටසක අයිතිය සභාව වෙත පවරා ගෙන නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	සභාව සතු දේපළ පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත කාර්ය මණ්ඩලය තත්‍ය කාර්ය මණ්ඩලය හා සැසඳීමේ දී ප්‍රාථමික ශ්‍රේණියේ තනතුරු 16 ක, ද්විතීයික සේවයේ තනතුරු 10 ක පුරප්පාඩු පැවතුණු අතර සංවර්ධන නිලධාරීන් 12 ක අතිරික්තයක් පැවතුණි.	සේවක පුරප්පාඩු හා අතිරික්තතා සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම් කාර්යාලය හා පළාත් පාලන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව.	පුරප්පාඩු හා අතිරික්තතා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.

3.5 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 වර්ෂයේදී සභාව වෙත ලැබී තිබුණු වාහන 02 ක අයිතිය සභාව වෙත පවරා ගෙන නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	සභාව සතු වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.